



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
දුරකථන අංක : 2477424, 2477423, 2477418
ෆැක්ස් : 2346257, 2477739
ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk
වෙබ් අඩවිය : www.cbsl.gov.lk

ප්‍රවෘත්තීන් නිවේදනය

නිකුත් කළේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව

දිනය 2020 ඔක්තෝම්බර් මස 05 වන දින

LANKAQR ජාතික සමාරම්භක උළෙල

ගරු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් "රටපුරාම LANKAQR" ජාතික සමාරම්භක අවස්ථාව 2020 ඔක්තෝම්බර් මස 05 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේදී සනිටුහන් කරන ලදී. ගරු මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩි කබිරාල්, ගරු සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා උණු උපයෝගීතා රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගෙනාන් සේමසිංහ සහ ගරු සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවත්ත යන අමාත්‍යවරු ද මෙම සමාරම්භක උළෙලට සහභාගී විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාත්‍ය මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඇතුළු මුදල් මණ්ඩලයේ සාමාජික මහත්ම මහත්මීන් ද සහභාගී විය.

රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු, බැංකු, ගෙවීම් සැපයුම් සේවා, වෙළෙඳ, සෞඛ්‍ය සහ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී විය.

තුළින් උදාකරගත් ප්‍රතිඵලයක් බවත් එය රටට විශාල ඉතිරියක් බවත් සඳහන් කළේය.

ගරු මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ, රාජ්‍ය අමාත්‍ය අපේක්ෂිත නිවාර්ඪ කබිරාල් මහතා රටක් වශයෙන් නව තාක්ෂණයන් භාවිතයට නැඹුරු වීමේ වැදගත්කම පෙන්වා දුන් අතර, 2000 වසරේ සිට ආරක්ෂිත සහ කාර්යක්ෂම ගෙවීම් ක්‍රමවේදයක් ඇති කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව දරන උත්සාහය ඉදිරියට ගෙන යමින් රටෙහි වාණිජ කටයුතු ඉහළ නැංවීමට දරන ප්‍රයත්නයට සුභ පැතුම් එක් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා, මුදල් කළමනාකරණ පිරිවැය අඩු කිරීම සහ මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය ඉහළ නැංවීම ඇතුළු ආර්ථිකයට ඩිජිටල් ගෙවීම්වලින් අත්වන ප්‍රතිලාභ පෙන්වා දුන්නේය. LANKAQR මූලාරම්භයට ශක්තිමත්ව හා උද්යෝගයෙන් සම්බන්ධ වී එය මහජනයා අතර ප්‍රචාරය කිරීමට මූල්‍ය ආයතන දරන උත්සාහය අධිපතිතුමාගේ ප්‍රශංසාවට ලක් විය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උත්සවයට සහභාගී වූ, ගරු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, LANKAQR හඳුන්වාදීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවට සහ මූල්‍ය ආයතනවලට සුභ පැතු අතර සාමාන්‍ය ජනතාවට ඉතා අඩු වියදමකින් ඩිජිටල් ගෙවීම්වල ප්‍රතිලාභ භුක්ති විඳිය හැකි වන පරිදි LANKAQR භාවිතයට ගැනීමට සියලු ව්‍යාපාර හා රාජ්‍ය සේවාවන් දිරිමත් කළේය. තවද, රු. 100ට අඩු ගනුදෙනු සඳහා කිසිදු අය කිරීමක් නොකරන ලෙස මූල්‍ය ආයතන වලින් අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය. එසේම, මාධ්‍ය ආයතන සහ අනෙකුත් ව්‍යාපාර වල සම්පූර්ණ සහය මෙම ජාතික කර්තව්‍යය සාර්ථක කර ගැනීම සඳහා දෙන ලෙසද එතුමා ඉල්ලීමක් කළේය. උත්සවය අතරතුර ගරු වෙළෙඳ අමාත්‍යවරයා නිල වශයෙන් LANKAQR ලාංඡනය දියත් කළ අතර LANKAQR සක්‍රීය ගෙවීම් යෙදුමක් භාවිතා කරමින් "ඉටුකම" COVID අරමුදල සඳහා මූල්‍ය ආධාරයක් සිදු කළේය.

"රටපුරාම LANKAQR" මූලාරම්භය සනිටුහන් කරමින් සියළු LANKAQR සාමාජික බැංකු, මූල්‍ය ආයතන සහ විද්‍යුත් මුදල් සේවා සැපයුම්කරුවන් විසින් නව ව්‍යාපාරිකයන් LANKAQR භාවිතයට සම්බන්ධ කර ගැනීම සඳහා 2020 ඔක්තෝම්බර් 10 දින රටපුරාම LANKAQR වැඩසටහන දියත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු සැලසුම්කර ඇත. මහජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට මෙම අවස්ථාවට සහභාගී වී LANKAQR භාවිතය ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටී.

LANKAQR අනුකූල QR කේත මේ වන විට ලංකා බැංකුව, කාර්ගිල්ස් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, හැටන් නැෂනල් බැංකුව, තේෂන්ස් ට්‍රස්ට් බැංකුව , එන්.ඩී.බී. බැංකුව, මහජන බැංකුව, ජීපල්ස් ලීසිං සහ ෆිනැන්ස් සමාගම, සම්පත් බැංකුව, සණස සංවර්ධන බැංකුව, එල්.බී. ෆිනැන්ස් සමාගම, එල්.ඕ.එල්.සී. ෆිනැන්ස් සමාගම , ඩයලොග් ආසිආටා සමාගම සහ මොබිටෙල් (පුද්) සමාගම මගින් නිකුත් කර ඇත. LANKAQR සක්‍රීය යෙදුම් වන්නේ BOC SmartPay, DirectPay, Onepay, OrelPay, ComBank Q +, Flash, DFCC Pay, FriMi, NDB NEOS, WePay, UPay, CIM, iPay, Dialog eZ Cash සහ Mobitel mCash.



ගරු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් LANKAQR නිල සමාරම්භය සනිටුහන් කිරීම



ගරු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් “ඉටුකම” COVID අරමුදලට LANKAQR ගෙවීම් යෙදුමක් භාවිතා කොට මූල්‍ය ආධාරයක් පිරිනැමීම



ගරු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, ගරු සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍රමූල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා උණු උපයෝගීතා රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෝභාන් සේමසිංහ මහතා සහ ගරු සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවත්ත මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාත්‍ය මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ.එම්. එම්. සිරිවර්ධන මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආර්.ඒ.ඒ. ජයලත් මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් අධ්‍යක්ෂක ධර්මශ්‍රී කුමාරතුංග මහතා LANKAQR සහතික ලත් ආයතන නියෝජිතයන් සමඟ



ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාත්‍ය මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා ගරු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා වෙත LANKAQR ලාංඡනය සහිත සමරු පලකය පිළිගන්වමින්



ගරු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් උත්සව සභාව ඇමතීම



ගරු මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩි කබිරාල් මහතා උත්සව සභාව ඇමතීම



ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂ ජනරාල් ජී. උක්ෂිත් මහතා විසින් උත්සව සභාව ඇමතීම



ගරු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් LANKAQR ගෙවීම් යෙදුමක් භාවිතා කොට සතොස වෙළෙඳ කුටියෙන් ගනුදෙනුවක් සිදු කිරීම



ගරු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් LANKAQR ගෙවීම් යෙදුමක් භාවිතා කොට සරසවි පොත් හලෙන් පොතක් මිලදී ගැනීම



ගරු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් LANKAQR ගෙවීම් යෙදුමක් භාවිතා කොට කාගීල්ස් වෙළෙඳ කුටියෙන් භාණ්ඩ මිලදී ගැනීම